



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 1747/4 - 2012 පෙබරවාරි 28 වැනි අගනරුවාදා - 2012.02.28

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත

3 වැනි වගන්තියේ (4) උපවගන්තිය යටතේ කරන ලද නියමය

2008 අංක 14 දරන ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනතේ (සංශෝධිත) 3 වැනි වගන්තියේ (4) වැනි උපවගන්තිය යටතේ, මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රෝහණ රාජපක්ෂ වන මම මෙම නියමය මගින් ප්‍රකාශයට පත් කරන වග නම් :-

- (1) ඉහත කී පනතේ කාර්යය සඳහා ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස හඳුනාගෙන ඇති ඉදිකර අයිතිකර ක්‍රියාත්මක කිරීමේ (BOO) පදනම මත ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කයේ සාම්පූර්ණි මෙගාවොට් 2X250 ධාරිතාවයෙන් යුත් ගල් අඟුරු ආශ්‍රිත බලාගාරයක් ලෙස පිහිටුවීම සඳහා වූ ව්‍යාපෘතියට අදාළ තොරතුරු සඳහන් නිවේදනය 2011 ඔක්තෝබර් මස 03 වැනි දින අංක 1726/2 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලදී ;
- (2) ඉදිකර අයිතිකර ක්‍රියාත්මක කිරීමේ (BOO) පදනම මත ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කයේ සාම්පූර්ණි මෙගාවොට් 2X250 ධාරිතාවයෙන් යුත් ගල් අඟුරු ආශ්‍රිත බලාගාරයක් පිහිටුවීම සඳහා වූ ව්‍යාපෘතියට, පනතේ 3 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය ප්‍රකාර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇත ;
- (3) ඉහත කී ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘතිය, “ඉදිකර අයිතිකර ක්‍රියාත්මක කිරීමේ (BOO) පදනම මත ත්‍රිකුණාමලය පරිපාලන දිස්ත්‍රික්කයේ සාම්පූර්ණි මෙගාවොට් 2X250 ධාරිතාවයෙන් යුත් ගල් අඟුරු ආශ්‍රිත බලාගාරයක් පිහිටුවීම සඳහා වන ව්‍යාපෘතිය” ලෙස හඳුන්වන අතර එම ව්‍යාපෘති සමාගම ට්‍රින්කොමලි පවර් කම්පැනි ලිමිටඩ් වන්නේ ය ;
- (4) ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය (CEB) සහ ඉන්දියාවේ සී/ස ජාතික තාප බලාගාර සංස්ථාව (එන්ටීසීපීඑල්) සමඟ එළඹගත් බද්ධ ව්‍යාපාර ගිවිසුමේ සඳහන් කර ඇති ක්‍රියාත්මක දිනයේ (“Effective Date”) සිට මාස හැටක (60) කාලයක් තුළ දී ඉහත කී ව්‍යාපෘතිය, වාණිජ මෙහෙයුම් කටයුතු ආරම්භ කළ යුතු වේ ;
- (5) මෙම නියමයේ උපලේඛනයේ සඳහන් නිදහස් කිරීම්, එහි සඳහන් සීමා කිරීම් වලට යටත්ව ව්‍යාපෘති සමාගමට අදාළ විය යුතු අතර එහි සඳහන් කාල සීමාව තුළ බලාත්මක විය යුතු බවත් එකී නිදහස් කිරීම් අවසන්වීමත් සමඟම එකල් පවතින බදු අදාළ වනු ඇත.

උපලේඛනය

(අ) 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත

- බදු ගෙවිය යුතු ලාභය උපයන මුල් වසරේ ආරම්භය සිට හෝ වාණිජමය කටයුතු ආරම්භ කිරීමෙන් වසර දෙක (02) කට පසු, යන දෙකින් පළමුව එළඹෙන කවර හෝ වසර සිට වසර විසි පහ (25) කට ආදායම් බදු පනත යටතේ ආයතනික ආදායම් බදු නිදහස් කාල පරිච්ඡේදයක් සමාගමට ලබා දෙනු ඇත. ඉන් මතු, පැහැදිලි කිරීමක් වශයෙන් ඉහත විදහා පෙන්වා දී තිබෙන වසර විසිපහ (25) ඉකුත් වීමෙන් පසුව එවකට බලපවතින සාමාන්‍ය බදු රාමුව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන සමාගම කෙරෙහි අදාළ වනු ඇත. ප්‍රාග්ධන වියදම් සඳහා ලබාගත් විදේශ ණය සඳහා ගෙවන පොලිය සහ ව්‍යාපෘතිය මගින් සේවයේ යොදවනු ලබන උපදේශකයින්ට ගෙවනු ලබන තාක්ෂණික ගාස්තු මත රඳවා ගැනීමේ බදු ගෙවීමෙන් සමාගම නිදහස් කරනු ලැබේ.

- එකී වසර විසිපහක (25) බදු නිදහස් කාල පරිච්ඡේදය තුළ සහ ඉන්මතු වසර එක (01) යන තෙක් ලාභ වලින් කොටස්කරුවන්ට බෙදා දෙනු ලබන ලාභාංශ වලට ආදායම් බදු නිදහස ලැබේ.

- සමාගමේ උපරිම ප්‍රවාසික සේවකයින් සංඛ්‍යාව අට (08) කට වසර පහ (05) ක කාලයකට උපයන විට ගෙවිය යුතු බදු නිදහස අදාළ වනු ඇත.

(ආ) 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත

ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කිරීමේ/ඉදිකිරීමේ කාලය තුළ ව්‍යාපෘතියට අදාළ භාණ්ඩ ආනයනය කිරීම සහ ව්‍යාපෘතියට අදාළ දේශීය වශයෙන් මිළදීගනු ලබන භාණ්ඩ, සේවා වන් සහ කොන්ත්‍රාත්කරුවන් සහ ව්‍යාපෘති සමාගම් මගින් අනුමත කරන ලද උප කොන්ත්‍රාත්කරුවන්ට ගෙවනු ලබන ගෙවීම් මත එකතු කළ අගය මත බදු ගෙවීමෙන් නිදහස් වේ.

තව ද, ව්‍යාපෘතියේ වාණිජමය කටයුතු ආරම්භ කිරීමෙන් වසර විසි පහ (25) ක කාලයක් සඳහා ගල් අගුරු, අමුද්‍රව්‍ය සහ අමතර කොටස් ආනයනය කිරීම එකතු කළ අගය මත බදු ගෙවීමෙන් නිදහස් වේ.

(ඇ) 2011 අංක 18 දරන වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන අයකිරීම් පනත

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ/ඉදිකිරීමේ කාලය තුළ මෙම පනත අදාළ නොවනු ඇත. තව ද, ව්‍යාපෘතියේ වාණිජමය කටයුතු ආරම්භ කිරීමෙන් පසු වසර විසිපහ (25) ක කාලයක් සඳහා, ගල් අගුරු, අමු ද්‍රව්‍ය සහ අමතර කොටස්, වරාය සහ ගුවන් තොටුපල සංවර්ධන අයකිරීම් වලින් නිදහස් වේ.

(ඈ) 2011 අංක 10 දරන ජාතිය ගොඩනැංවීමේ බදු පනත

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ/ඉදිකිරීමේ කාලය වන වසර පහ (5) ක කාලය තුළ ජාතිය ගොඩනැංවීමේ බදු ගෙවීම් අදාළ නොවනු ඇත.

තව ද, ව්‍යාපෘතියේ වාණිජමය කටයුතු ආරම්භ කිරීමෙන් පසු වසර විසිපහ (25) ක කාලයක් සඳහා ගල් අගුරු, අමු ද්‍රව්‍ය සහ අමතර කොටස් ජාතිය ගොඩනැංවීමේ බදු ගෙවීම් වලින් නිදහස් වේ.

(ඉ) 2005 අංක 05 දරන මුදල් පනත

ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ/ඉදිකිරීමේ කාලය වන වසර පහ (5) ක කාලය තුළ ඉදිකිරීම් කර්මාන්ත සහතික අරමුදල් අයකිරීම් සහ ගෙවීම් අදාළ නොවනු ඇත.

(ඊ) 1989 අංක 13 දරන නිෂ්පාදන බදු (විශේෂ විධිවිධාන) පනත

ව්‍යාපෘතියේ වාණිජමය කටයුතු ආරම්භ කිරීමෙන් පසු වසර විසි පහ (25) ක කාලයක් සඳහා ගල් අගුරු, අමු ද්‍රව්‍ය සහ අමතර කොටස් නිෂ්පාදන බදු අයකිරීම් වලින් නිදහස් වේ.

(උ) 2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත

ව්‍යාපෘතිය වාණිජමය කටයුතු ආරම්භ කිරීමෙන් පසු වසර විසිපහ (25) ක කාලයක් සඳහා, ගල් අඟුරු, අමු ද්‍රව්‍ය සහ අමතර කොටස් ආර්ථික සේවා ගාස්තු අයකිරීම් වලින් නිදහස් වේ.

(උඉ) (235 වැනි අධිකාරය වූ) රේගු ආඥාපනත

ව්‍යාපෘතිය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සහ නඩත්තු කිරීම සඳහා අත්‍යවශ්‍ය ලෙස පාර්ශව මගින් තීරණයකොට ආනයනය කරනු ලබන ව්‍යාපෘතියට අනන්‍ය වූ උපකරණ, ඉන්ධන, ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ/ද්‍රව්‍ය සහ (ද්‍රවශීලී ඉන්ධන හැර) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ/ඉදිකිරීමේ වසර පහ (05) ක කාලය තුළ රේගු බදු අයකිරීම් වලින් නිදහස් කිරීම් අදාළ වේ.

තව ද, ආනයනය කරනු ලබන ගල් අඟුරු, අමුද්‍රව්‍ය සහ අමතර කොටස්, ව්‍යාපෘතිය වාණිජමය කටයුතු ආරම්භ කිරීමේ දින සිට වසර විසිපහ (25) ක කාලයක් සඳහා රේගු බදු අයකිරීම් වලින් නිදහස් වේ.

බැසිල් රෝහණ රාජපක්ෂ, පා. ම.,
ආර්ථික සංවර්ධන අමාත්‍ය.

2012 පෙබරවාරි මස 27 වැනි දින,
කොළඹ දී ය.

03-600